

**බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව**  
**බදුල්ල දිස්ත්‍රික්කය**

---

**1. මූල්‍ය ප්‍රකාශන**

---

**1.1. මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම**

---

සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2014 මැයි 26 දිනද ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන 2013 ජුනි 06 දිනද විගණනයට ඉදිරිපත් කර තිබූ අතර සමාලෝචිත වර්ෂයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව 2014 ඔක්තෝබර් 01 දින සභාවේ සභාපතිවරයාට යවා ඇත.

**1.2 මතය**

---

මෙම වාර්තාවේ 1.3 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2013 දෙසැම්බර් 31 දිනට බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

**1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම**

---

**1.3.1 ගිණුම්කරණ අඩුපාඩු**

---

සභාව සතු සුසාන භූමි, ක්‍රීඩා පිටි, මංමාවත්, ලිං, පිහිලි, ජලනල, නළ ලිං ආදියේ අයිතිය සහ වටිනාකම නිරවුල්ව හඳුනාගෙන ගිණුම්ගත කර නොතිබුණි.

**1.3.2 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්**

---

සභාව විසින් ඉදිරිපත් කර තිබූ මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ගිණුම් ශේෂවල වටිනාකම රු. 19,453,749 ක් වූ අතර, ගෙවිය යුතු ගිණුම් ශේෂවල වටිනාකම රු.11,078,926 ක් විය.

**1.3.3 විගණනය සඳහා සාක්ෂි නොවීම**

---

රු.7,286,369 ක් වටිනා ගිණුම් විෂයයන් 07 ක් අවශ්‍ය තොරතුරු ඉදිරිපත් නොකිරීම නිසා විගණනයේ දී සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය කිරීමට නොහැකි විය.

**1.3.4 නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම**

---

සභාවේ සේවය කර ස්ථාන මාරුවීම් ලැබූ සේවකයින් 04 දෙනෙකුගෙන් අයවිය යුතු ණය රු.45,163 ක් වූ හිඟ ණය ශ්‍රී ලංකා ජනරජයේ ආයතන සංග්‍රහයේ 4:6 වගන්තියේ විධිවිධාන අනුව අයකර ගෙන නොතිබුණි.

**2. මූල්‍ය සමාලෝචනය**

---

**2.1 මූල්‍ය ප්‍රතිඵල**

---

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.4,833,281 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.5,537,972 ක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයේ ශුද්ධ අඩුවීම රු.704,691 ක් විය.

2.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයේ ශුද්ධ අඩුවීම රු.704,691 ක් වූ අතර, ඒ පිළිබඳ විග්‍රහයක් පහත දැක්වේ.

| පුනරාවර්තන ආදායම                                 | 2013      | 2012      | විචලනය         |
|--|-----------|-----------|----------------|
| වරිපනම් හා බදු                                   | 392,695   | 294,605   | 98,090         |
| කුලී   | 20,585    | 28,773    | (8,188)        |
| බලපත්‍ර ගාස්තු                                   | 262,264   | 129,958   | 132,306        |
| සේවා සඳහා ගාස්තු                                 | 4,007,656 | 6,526,467 | (2,518,811)    |
| වරෙන්තු ගාස්තු හා දඩ                             | 2,265,026 | 998,620   | 1,266,406      |
| වෙනත් ආදායම්                                     | 772,187   | 648,657   | 123,530        |
| ආදායම් ආධාර                                      | 9,470,810 | 8,512,843 | 957,967        |
| <b>පුනරාවර්තන වියදම</b>                          |           |           |                |
| වැටුප් හා දීමනා                                  | 9,796,308 | 8,922,967 | (873,341)      |
| ගමන් වියදම්                                      | 504,702   | 494,672   | (10,030)       |
| සැපයුම් හා උපකරණ                                 | 1,144,670 | 951,777   | (192,893)      |
| ප්‍රාග්ධන වත්කම් අළුත්වැඩියා හා නඩත්තුව          | 164,387   | 346,605   | 182,218        |
| ප්‍රවාහන සම්බන්ධතා හා ආවශ්‍යක සේවා               | 391,402   | 550,048   | 158,646        |
| ආධාර මුදල්, දායක මුදල් හා සහනාධාර                | 330,650   | 310,835   | (19,815)       |
| විශ්‍රාම වැටුප්, විශ්‍රාම ප්‍රතිලාභ හා පාරිතෝෂික | 25,823    | 25,047    | (776)          |
|  |           |           | <b>704,691</b> |

2.3 ආදායම් පරිපාලනය

2.3.1 උසාවි දඩ හා මුද්දර ගාස්තු

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් 2013 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු මුදල් පහත දැක්වේ.

|               | රු.       |
|---------------|-----------|
| උසාවි දඩ      | 4,129,372 |
| මුද්දර ගාස්තු | 3,343,166 |

3. ගිණුම් කටයුතු භාවය හා යහපාලනය

අයවැය පාලනය

සභාව විසින් සමාලෝචිත වර්ෂය සඳහා පිළියෙල කර තිබූ අයවැය ලේඛණය තථ්‍ය දත්තයන් සමඟ සැසඳීමේ දී ඇතැම් ආදායම් හා වියදම් විෂයයන් සම්බන්ධයෙන් සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය වූ බැවින් අයවැය ලේඛණය ඵලදායී පාලන කාරකයක් ලෙස යොදා ගෙන නොතිබූ බව නිරීක්ෂණය විය. විස්තර පහත දැක්වේ.

| පුනරාවර්තන ආදායම                                 | අයවැයගත    | තත්‍ය      | විචලනය     | විචලන ප්‍රතිශතය |
|--|------------|------------|------------|-----------------|
| -----  | -----      | -----      | -----      | -----           |
|  | රු.        | රු.        | රු.        | %               |
| වරිපනම් හා බදු                                   | 189,000    | 392,695    | 203,695    | 107.7           |
| කුලී   | 19,000     | 20,585     | 1,585      | 8.3             |
| බලපත්‍ර ගාස්තු                                   | 150,000    | 262,264    | 112,264    | 74.8            |
| සේවා සඳහා ගාස්තු                                 | 2,210,000  | 4,007,656  | 1,797,656  | 81.3            |
| වරෙන්තු ගාස්තු හා දඩ                             | 2,680,000  | 2,265,026  | 414,974    | 15.4            |
| වෙනත් ආදායම්                                     | 370,000    | 772,187    | 402,187    | 108.6           |
| ආදායම් ආධාර                                      | 9,307,000  | 9,470,810  | 163,810    | 1.7             |
| ප්‍රාග්ධන ආධාර                                   | 52,500,000 | 7,337,474  | 45,162,526 | 86.0            |
| <b>පුනරාවර්තන වියදම</b>                          |            |            |            |                 |
| -----  |            |            |            |                 |
| වැටුප් හා දීමනා                                  | 9,602,000  | 9,796,308  | 194,308    | 2.0             |
| ගමන් වියදම්                                      | 425,000    | 504,702    | 79,702     | 18.7            |
| සැපයුම් හා උපකරණ                                 | 1,316,000  | 1,144,670  | 171,330    | 13.0            |
| ප්‍රාග්ධන වත්කම් අළුත්වැඩියා හා නඩත්තුව          | 605,000    | 164,387    | 440,613    | 72.8            |
| ප්‍රවාහන සම්බන්ධතා ආවශ්‍යක හා වෙනත් සේවා         | 575,000    | 391,402    | 183,598    | 31.9            |
| ආධාර මුදල්, දායක මුදල් හා සහනාධාර                | 150,000    | 330,650    | 180,650    | 120.4           |
| විශ්‍රාම වැටුප්, විශ්‍රාම ප්‍රතිලාභ හා පාරිභෝගික | 30,000     | 25,823     | 4,177      | 13.9            |
| ප්‍රාග්ධන වියදම්                                 | 54,700,000 | 14,217,376 | 40,482,624 | 74.0            |

4. පද්ධති හා පාලන

පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍ර කෙරෙහි සභාවේ විශේෂ අවධානය යොමු කරනු ලැබේ.

- (අ) ගිණුම්කරණය
- (ආ) ආදායම් පරිපාලනය